


06. විඵ රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම - ගැලීම් සටහන



කාර්යාධික
ද්රේශකය



06. විඵ රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීම

1. හැදින්වීම.

(අ) විඵ රේඛා සීමාව

- i. පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි යම් පාරවල් ගමනාගමනයට පහසු ආකාරයෙන් පළල් කිරීමට ඒ පළාත් පාලන ආයතනය තීරණය කර ඇති අවස්ථාවක, ඒ පළාත් පාලන ආයතන බල ප්‍රදේශයේ කොටස් නිරූපණය කරන මිනින්දෝරු පිළිරක දැක්වෙන ඒ පාරවල්, ඉදිරියේදී පළල් කිරීමට අපේක්ෂා කරන ඉඩ ප්‍රමාණය ඒ සිනියමෙහි සලකුණු කිරීම මගින් ඒ පාරවල් දෙපස පිහිටි ඉඩම්වලින් අදාළ පාරට ඇදා ගන්නා භුමි ප්‍රමාණය නිශ්ච්චය කිරීම සඳහා පළාත් පාලන ආයතනය විසින් තීරණය කර ඒ පිළිබඳ නිවේදනයක් ගැසට් පත්‍රයේ සහ ප්‍රවත් පත් නිවේදන මගින් ප්‍රසිද්ධ කළ යුතු ව ඇත. මේ තීරණය ගැනීමෙන් පසු අදාළ මිනින්දෝරු පිළිරහි සටහන් කර ඇති මායිම රේඛාව විඵ රේඛාව නම් වේ. මේ විඵ රේඛාව තීරණය කළ යම් පාරක මධ්‍යයේ සිට විඵ රේඛා සීමාව දක්වා වන ඉඩම් කොටස යම් ඉදිරි දිනයක පළාත් පාලන ආයතනය විසින් පවරා ගැනීමට යටත් වනු ඇත. මේ හේතුව නිසා ම මේ භුමි ප්‍රමාණය තුළ කිසිදු ඉදි කිරීමක් සඳහා ඉඩ ලබා දීම නො කරනු ඇත.
- ii. දැනට ශ්‍රී ලංකාවේ විඵ රේඛා නියම කර ඇත්තේ කොළඹ සහ දෙහිවල - ගල්කිස්ස යන මහා නාගර සහා විසින් පමණි. සෙසු පළාත් පාලන ආයතන මෙතෙක් විඵ රේඛා නියම කර නැත.

(ආ) ගොඩනැගිලි සීමාව

- i. පළාත් පාලන ආයතන බල ප්‍රදේශය තුළ පිහිටි මාර්ගයක මධ්‍ය රේඛාවේ සිට දෙපසට යම් නිශ්චිත දුර ප්‍රමාණයක් ඇතුළත කිසිදු ඉදිකිරීමක් සඳහා ඉඩ දීම නො කරනු ඇත. මේ සීමාව ගොඩනැගිලි සීමාව ලෙස හඳුන්වනු ලැබේ. නාගර සහාවක සහ ප්‍රාදේශීය සහාවක බල ප්‍රදේශයක් ඇතුළත ගොඩනැගිලි සීමාව මාර්ගයේ මධ්‍ය රේඛාවේ සිට දෙපස ට අඩි විසි පහකි (මිටර 7.62).
- ii. වෙනත් යම් අධිකාරයකට අයත් මාර්ගයක් සම්බන්ධයෙන්, ඒ අධිකාරය විසින් ගොඩනැගිලි සීමාව නියම කර නැති අවස්ථාවක දී, පළාත් පාලන ආයතන බල ප්‍රදේශය ඇතුළත දැනටමත් පවත්වා ගෙන යනු ලබන සහ යෝජිත සෑම පාරක් සඳහා ම ඉහත කි සීමාව බල පැවැත්වේ.
- iii. එසේ ම නාගරික සංවර්ධන ප්‍රදේශයකට අදාළ ව, 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරය පනතෙන් ලැබේ ඇති බලය යටතේ, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ඒ ප්‍රදේශයේ සංවර්ධන සැලැස්ම අදාළ වන කොටස් ඇතුළත පිහිටා ඇති මාර්ගවලට අදාළ ව ගොඩනැගිලි සීමා නියම කරනු ලැබ ඇත.
- iv. තවදුරටත් එසේ ම, මාර්ග සංවර්ධන අධිකාරය සතු මාර්ගවලට අදාළ ව ඒ ආයතනය විසින් ද, කිසියම් පළාතක, පළාත් බඳ මාර්ග සංවර්ධන අධිකාරයට අයත් මාර්ග සම්බන්ධයෙන් ඒ ආයතන විසින් ද, ගොඩනැගිලි සීමා නියම කරනු ලැබ ඇත.

(ඇ) විඵ රේඛා සහ ගොඩනැගිලි සීමා සහතිකය

- i. විඵ රේඛාව පිළිබඳ සහතිකය ලිපියක් මගින් විස්තර කරමින් දැක්විය නො භැක. පළාත් පාලන ආයතනය විසින් නියම කළ විඵ රේඛාව සටහන් කර ඇති මිනින්දෝරු සැලැස්මේ පරිමාණය සහ අදාළ ඉඩම් මිනින්දෝරු සැලැස්මේ පරිමාණය සැලැකිල්ලට ගනිමින්, ඉඩම් මිනින්දෝරු සැලැස්මේ ඊට අදාළ විඵ රේඛාව සටහන් කර දැක්වීමෙන් මෙම සහතිකය නිකුත් කළ යුතු ය.
- ii. ගොඩනැගිලි සීමාව පාරේ මධ්‍ය රේඛාවේ සිට කොපමණ දුරකින් පිහිටා තිබේ ද යන්න ලිපියකින් දැන්වීම කළ භැකි ය.
- iii. විඵ රේඛා නියම කර නැති පළාත් පාලන ආයතනයක් වන විට, එවැනි විඵ රේඛා නියම කර නැති බව ලිපියකින් දැන්වීමත් ගොඩනැගිලි සීමාව කොතෙක් ද යන්න දැන්වීමත් කළ යුතු ව ඇත.

iv. විපි රේඛා නියම කරනු ලබන තෙක්, මේ සහතික දෙක ම ලිපියකින් දැන්වීම කළ හැකි අතර, ඒ සඳහා මෙහි ඇමුණුම අංක 01 යොදා ගැනීම කළ හැකි ය.

(ඇ) විපි රේඛා සහ ගොඩනැගිලි සීමා සහතිකයක අවශ්‍යතාව

යම ඉඩමක මූල්‍ය වටිනාකම ගණන් බැලීමේ දී, විපි රේඛාවක් නියම කර තිබීම හේතුවෙන් යම දිනක දී එකි ඉඩමෙන් අනිවාර්යයෙන් බැහැර කිරීමට සිදු වන කොටස් සඳහා මූල්‍ය වටිනාකම ගුණය ලෙස සලකා ත්‍රියා කරනු ලබන අතර සහ කිසිදු ඉදිකිරීමකට ඉඩ නැති ගොඩනැගිලි සීමාව තුළට ඇතුළත් වන ඉඩම කොටස්වල වටිනාකම ගණන් බැලීමේ දී එකි භුමි ප්‍රමාණයේ වාණිජ වටිනාකම, ඉදිකිරීම කිරීමට ඉඩ ඇති භුමියක ප්‍රමාණයට වඩා අඩුවෙන් ගණනය කරනු ඇත. මේ අනුව කිසියම තැනැත්තකු විසින් වාණිජ බැංකුවකින් හෝ වෙනත් යම මූල්‍ය ආයතනයකින් ඉඩමක් හෝ ගොඩනැගිල්ලක් ඇපයට තබා නිය මුදලක් ලබා ගැනීමට කරන ඉල්ලීමකට අනුව, අදාළ ආයතනය විසින් ලබා දිය හැකි නිය මුදලේ ප්‍රමාණය ගණන් බැලීමේ දී මේ සීමා උපයෝගි කර ගනු ඇත. ඒ සඳහා වාණිජ බැංකුව හෝ මූල්‍ය ආයතනයට නියම කර ඇති විපි රේඛාව සහ ගොඩනැගිලි සීමාව අවශ්‍ය වන බැවින් නිය ඉල්ලුම්කරු ලබා මේ සහතිකය ලබා ගැනීමට ඒ ආයතන ත්‍රියා කරනු ලැබේ.

2. තීතිමය අධිකාරය

(ඇ) විපි රේඛාව:

- i. 252 අධිකාරය වන මහා නාගර සහා ආභාපනතේ 69 වන වගන්තිය.
- ii. 268 අධිකාරය වන නිවාස හා නාගර සංවර්ධන ආභාපනතේ 19 වන වගන්තිය සහ ඒ යටතේ සාදන ලද රිතිවල 8 වන රිතිය.

(ආ) ගොඩනැගිලි සීමාව:

- i. 255 අධිකාරය වන නාගර සහා ආභාපනතේ 74 (1) (ඇ);
- ii. 1987 අංක 15 දරන ප්‍රාදේශීය සහා පනතේ 49 වන වගන්තිය.
- iii. 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ, යම නාගරික සංවර්ධන ප්‍රදේශයක් සඳහා අමාත්‍යවරයා විසින් අනුමත කර ප්‍රකාශයට පත් කර ඇති සංවර්ධන සැලැස්මෙන් නියම කර ඇති සීමාව;
- iv. මාරුග සංවර්ධන අධිකාරියට අයත් මාරුග සම්බන්ධයෙන් ඒ අධිකාරය විසින් නියම කර ප්‍රකාශයට පත් කර ඇති ගොඩනැගිලි සීමාව;
- v. කිසියම පළාත් බඳ මාරුග සංවර්ධන අධිකාරියකට අයත් මාරුග සම්බන්ධයෙන් ඒ අධිකාරය විසින් නියම කර ප්‍රකාශයට පත් කර ඇති ගොඩනැගිලි සීමාව.

3. සුදුසුකම්

වාණිජ බැංකුවකින් හෝ වෙනත් යම මූල්‍ය ආයතනයකින් නිය මුදලක් ඉල්ලා සිටින හෝ තම ඉඩමේ සංඛ්‍යාව වෙළෙඳ පොල වටිනාකම තක්සේරු කරවා ගැනීමට අවශ්‍ය කරන යම තැනැත්තකු විසින් මේ සහතික ඉල්ලා සිටිනු ලැබේ.

4. ගාස්තුව

(ඇ) සහාව විසින් කළේ තීරණය කර නියම කරනු ලබන ඉල්ලුම් පත් ගාස්තුව.

(ආ) සහතිකය නිකුත් කිරීමේ ගාස්තුව.

සටහන: 1. මාරුග ගත ක්‍රමයෙන් ලබා ගන්නා ඉල්ලුම් පත් සඳහා ගාස්තු අය කිරීම නොකළ යුතු ය.

2. සහතික නිකුත් කිරීම සඳහා සාධාරණ ගාස්තුවක් අය කළ යුතු ය.

5. සැපයිය යුතු ලේඛන

(අ) මෙහි ඇමුණුම 02 හි දැක්වෙන ආකෘතියට අනුව පිළියෙළ කළ ඉල්ලුම් පත්‍රයක් සමග එහි නියම කර ඇති ලේඛන.

(ආ) මිනින්දෝරු සැලැස්මේ පිටපතක් (මෙම සහතිකය නිකුත් කිරීමේ කාර්යය සඳහා පමණක් සැලැස්ම අනුමත කර තිබීම සැලකිල්ලට ගැනීම අනිවාර්ය නොවේ)

6. පටිපාටිය.

පටිපාටිය	කාල සීමාව	අධිකාරය
පෙරවු කාර්යාලයෙන් හෝ සහාවේ වෙබ් අඩවියෙන් ඉල්ලුම් පත්‍රය ලබා ගැනීම		ඉල්ලුම්කරු
සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය සහ ඉඩමේ මිනින්දෝරු සැලැස්මේ පිටපත භාර ගැනීම		පෙරවු කාර්යාල නිලධාරී
මිනින්දෝරු සැලැස්මේ ආධාරයෙන් සහ ඉල්ලුම්කරු විමසීමෙන් ඉඩමට මායිම් වී ඇති පාරවල් හඳුනා ගැනීම / හඳුනා ගත තොහැනි විට තාක්ෂණ නිලධාරීගේ සහාය ලබා ගැනීම	ඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී ම	පෙරවු කාර්යාල නිලධාරී / තාක්ෂණ නිලධාරී
අදාළ දේපල සම්බන්ධයෙන් සහාවට අය විය යුතු යම් මුදල් ප්‍රමාණයක් තිබේ ද යන්න පරික්ෂා කර බලා (එවැනි මුදලක් වේ නම්) එය ද සමග සහතිකය නිකුත් කිරීමේ ගාස්තු ප්‍රමාණය අය කර ගෙන ලදු පත්‍රක් නිකුත් කිරීම	ඉල්ලුම් පත්‍රය භාර ගත් අවස්ථාවේ දී	පෙරවු කාර්යාල නිලධාරී
විෂි රේබා / ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීම	1. විෂි රේබා නියම කර ඇති විට, අදාළ සහතිකය ඉල්ලුම්කරුට නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමුණුම 02 හි ඉල්ලුම් පත්‍රයේ 7 ජේදය සඳහන් එකඟතාව පළ කර තිබීම අනිවාර්ය වේ. 2. සහාව විසින් විෂි රේබා නියම කර තිබේ නම්, ඉදිරිපත් කර ඇති පිළුරු පත්‍රය සහතිකය කර භාර දිය යුතු අතර ඇමුණුම 01 හි ලිපියෙහි ගොඩනැගිලි සීමාව ද දක්වා තිබිය යුතු ය.	1. ඉංජිනේරු අංශයේ ප්‍රධානීය 2. පෙරවු කාර්යාල නිලධාරී

- සටහන: 1. ඉල්ලුම්කරු දේපලෙහි අයිතිකරු නොවන විට, අදාළ සහතිකය ඉල්ලුම්කරුට නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇමුණුම 02 හි ඉල්ලුම් පත්‍රයේ 7 ජේදය සඳහන් එකඟතාව පළ කර තිබීම අනිවාර්ය වේ.
2. සහාව විසින් විෂි රේබා නියම කර තිබේ නම්, ඉදිරිපත් කර ඇති පිළුරු පත්‍රය සහතිකය කර භාර දිය යුතු අතර ඇමුණුම 01 හි ලිපියෙහි ගොඩනැගිලි සීමාව ද දක්වා තිබිය යුතු ය.
3. විෂි රේබා නියම කර නැති විට ඒ බව සහ ගොඩනැගිලි සීමාව කුමක් ද යන්න සටහන් කර ඇමුණුම 01 හි ලිපිය නිකුත් කළ යුතු ය.

මගේ අංකය:

..... සහාව,

.....

20 දින.

..... මහත්මා / මහත්මිය / මෙනෙවිය,

මහත්මයාණනි / මහත්මියනි / මෙනෙවියනි,

විෂි රේඛා / ගොඩනැගිලි සීමා සහතිකය

20 දින ඔබ විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම හා බැඳේ.

02. සහාව විසින් බල පුද්ගය ඇතුළත විහිදෙන මාරුග සම්බන්ධයෙන් විෂි රේඛා නියම කර තැන. / ඔබගේ ඉල්ලුම් පත්‍රයට අදාළ ඉඩමේ විෂි රේඛාව, ඔබ විසින් ඉදිරිපත් කළ පිශ්චරු පත්‍ර සහන් කර මේ සමග එවම්.

03. ඔබගේ ඉල්ලීම සමග ඉදිරිපත් කර ඇති බලයලත් මිනින්දෝරු මහත්මා විසින් අදින ලද, අංක දින පිශ්චරු පත්‍ර අදාළ ඉඩම්:-

@ සහාවට අයත්;

@ මාරුග සංවර්ධන අධිකාරියට අයත්;

@ පළාත් බද මාරුග සංවර්ධන අධිකාරියට අයත්;

@ ට සහ ට සහ ට අයත්;

මාරුගයකට / මාරුගවලට මූහුණු ලා පිහිටා ඇත.

04. ඒ ඉඩමේ:-

උතුරු දිගාවට මායිම වූ මාරුගයේ මධ්‍ය රේඛාවේ සිට ගොඩනැගිලි සීමාව අඩි (....)

[මිටර් (....) කි.

නැගෙනහිර දිගාවට මායිම වූ මාරුගයේ මධ්‍ය රේඛාවේ සිට ගොඩනැගිලි සීමාව අඩි (....)

[මිටර් (....) කි.

දකුණු දිගාවට මායිම වූ මාරුගයේ මධ්‍ය රේඛාවේ සිට ගොඩනැගිලි සීමාව අඩි (....)

[මිටර් (....) කි.

බටහිර දිගාවට මායිම වූ මාරුගයේ මධ්‍ය රේඛාවේ සිට ගොඩනැගිලි සීමාව අඩි (....)

[මිටර් (....) කි.


මෙයට විශ්වාසී,

..... (නම)

නාගරික කොමසාරිස් / ලේකම් වෙනුවට,

..... සහාව

(නිල මූදාව තබන්න)



QR Code

..... සහාව

විපිරේබා / ගොඩනැගිලි සීමා සහතිකයක් ඉල්ලුම් කිරීම

(අයදුම්පත්‍රය සම්පූර්ණ කිරීමට පෙර අවසාන පිටුවේ ඇති උපදෙස් භාෂිත කියවන්න)

1. පෞද්ගලික තොරතුරු.

- | | | |
|--------------------------|---|-------|
| (අ) ඉල්ලුම්කරුගේ නම | : | |
| (ආ) හැඳුනුම්පත් අංකය | : | |
| (ඇ) ජ්‍යෙෂ්ඨ දුරකථන අංකය | : | |
| (ඈ) ඊ - මේල් ලිපිනය | : | |
| (ඉ) තැපැල් ලිපිනය | : | |

2. දේපලෙහි තොරතුරු:

- | | | |
|-----------------------------|---|-------|
| (අ) දේපලෙහි ලිපිනය | : | |
| (ආ) වරිපතම් අංකය | : | |
| (ඇ) මිනින්දෝරු සැලසුම් අංකය | : | |
| (ඈ) ලොට්/කුබලි අංකය | : | |
| (ඉ) ඔප්පුවේ අංකය | : | |
| (ඊ) සහතික කළ නොතාරිස්ගේ නම | : | |

3. ඉඩමට මායිම් වී ඇති මාරුග විස්තරය:

- | | | |
|--|---|-------|
| (අ) ඉඩමට මායිම් ව ඇති මාරුග ගණන | : | |
| (ආ) උතුරට පිහිටි මාරුගයේ (ඇත්තම්) නම | : | |
| (ඇ) නැගෙනහිරට පිහිටි මාරුගයේ (ඇත්තම්) නම | : | |
| (ඈ) දකුණට පිහිටි මාරුගයේ (ඇත්තම්) නම | : | |
| (ඉ) බටහිරට පිහිටි මාරුගයේ (ඇත්තම්) නම | : | |

4. මෙම ඉල්ලුම් පත්‍රය අවසානයේ සඳහන් උපදෙස්වල දක්වා ඇති ලේඛන ඉල්ලුම් පත්‍රයට අමුණන්න.

5. සහතිකය අවශ්‍ය කාරණය හා එය ඉදිරිපත් කළ යුතු ආයතනය:

6. ඉහත සපයා ඇති තොරතුරු සත්‍ය හා නිවැරදි බව මෙයින් සහතික කරමි. / කරමු. ඉහත සඳහන් ඉඩමට අදාළ විපිරේබා / ගොඩනැගිලි සීමා සහතිකය ලබා දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

දිනය: 20

ඉල්ලුම්කරුගේ අත්සන.

7. ඉල්ලුම්කරු දේපල හිමිකරු නොවන විට දේපල හිමිකරුගේ පකාශය

ඉහත සඳහන් දේපලෙහි හිමිකරු මම වෙති. දින සිට මේ දක්වා ඒ දේපල මා හට අයිතිව ඇති අතර ඉහත සඳහන් සිංහල අංක හා පිළිරු අංක නිවැරදි බවට සහතික කරමි. ඉහත අයදුම්කරු ඉල්ලා සිටින තොරතුරු ඔහු වෙත නිකුත් කිරීම පිළිබඳව මගේ එකඟතාව මෙයින් පළ කරමි.

නම :
ජාතික හැඳුනුම්පත් අංකය :
ලිපිනය :
.....

දිනය: 20

දේපල හිමිකරුගේ අත්සන.

විෂි රේඛා / ගොඩනැගිලි සීමා සහතික ඉල්ලුම් කිරීමට උපදෙස්.

පහත සඳහන් උපදෙස් අනුව අයදුම් පත්‍රය නිවැරදිව සම්පූර්ණ කරන්න.

1. අයදුම් පත්‍රය සමඟ පහත සඳහන් ඇමුණුම් ඉදිරිපත් කළ යුතු ය. (ඡායා පිටපත් ඉදිරිපත් කිරීමේ දී පරික්ෂා කිරීම සඳහා මූල් පිටපත ඉදිරිපත් කළ යුතු ය)
 - (ආ) ඉඩමට අදාළ මිනින්දෝරු සැලැස්මේ (පිළිරු පත) පිටපතක්.
 - (ආ) කිසියම බැංකුවකින් ණයක් ලබාගෙන තිබීමේ ගේතුව මත දේපලට අදාළ සිංහල සහ පිළිරුපතෙහි (මිනින්දෝරු සැලැස්මේහි) මූල් පිටපත ඒ බැංකුවෙහි රඳවා තබාගෙන ඇති අවස්ථාවක, අදාළ බැංකුවේ කළමණාකරු විසින් සහතික කරන ලද ඒවායෙහි පිටපත් ඉදිරිපත් කළ යුතු ය.
 - (ආ) ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පතේන් ඡායා පිටපත.
2. ඉඩමේ අයිතිය විෂි රේඛා / ගොඩනැගිලි සීමා සහතිකය ලබා ගන්නා තැනැත්තාට හිමි නොවේ නම් ඉහත ඉල්ලුම් පත්‍රයේ අනු අංක 7 කොටස සම්පූර්ණ කර තිබිය යුතු ය.
3. විෂි රේඛා / ගොඩනැගිලි සීමා සහතිකය නිකුත් කිරීමට අදාළ ඉල්ලුම් පත්‍රය හාර දෙනු ලබන අවස්ථාවේදී, පහත (ආ) සිට (ඉ) දක්වා වන ගාස්තු ගෙවා තිබිය යුතු ය. (ආ) සිට (ඉ) දක්වා වන හිහ මුදල් ප්‍රමාණය පෙරවු කාර්යාල නිලධරයා විමසා දැනගත හැකි ය.
 - (ආ) විෂි රේඛා / ගොඩනැගිලි සීමා සහතික නිකුත් කිරීමේ ගාස්තුව රු. කි.
 - (ආ) රජය මගින් නියම කර ඇති බදු
 - (ඇ) හිහ වරිපනම් / අක්කර බදු (වරෙන්තු ගාස්තු සමග)
 - (ඇ) හිහ ජල සැපයුම් ගාස්තු (ප්‍රමාද ගාස්තු ඇත්තාම්, ඒ සමග)
 - (ඉ) අපද්‍රව්‍ය බැහැර කිරීමේ හිහ ගාස්තු (හිහ)
 - (ඊ) හිහ කරමාන්ත බදු / ව්‍යාපාර බදු
4. ඉහත උපදෙස් අනුව නිවැරදිව සම්පූර්ණ කරන ලද ඉල්ලුම් පත්‍රය පෙරවු කාර්යාල නිලධරයාට හාර දී ලදුපතක් ලබා ගන්න.